

නිවෙන සැහැගෙන ඒකායන මාවත සතර සතිපටියානය

ලොව වෙසෙන සියලු සත්ත්වයන්ගේ ඒකායන පැතුම දුකින් නිදහස් වීමයි. සත්ත්වයා සැපතට කැමැති වන්නේත් දුකට අකැමැති වන්නේත් මේ නිසයි (සූඩ්කාමා හික්බලෝ සත්තා දුක්බපටික්කුලා). විශේෂයෙන් මිනිසා තම දිවිමගේහි සිදුකරන සැම කටයුත්තකින් ම අපේක්ෂා කරන්නේ දුකින් නිදහස් ව සැපතට පත්වීමයි. එහෙත් ඇහාගාය තම සත්ත්වයා දුකින් නිදහස් වීම සඳහා සිදු කරන දැ තුළින් ම තව තවත් දුක වෙත ම ලාගා වීමයි. සම්මා දිවියෙන් තොර ලෝකයා ජාති, ජරා, ව්‍යාධී, මරණවලින් නිදහස් වීම සඳහා සිදු කරන්නේ එබදු ම ලක්ෂණවලින් යුතු ජීවී, අභ්‍යාච්චා දැ තමා වෙත ලාගා කර ගැනීමයි. අවසානයේ පෙර තිබුණාට ද වඩා දුක් සමුදුයක් සහිත ව අත්පේතිකර ලෙස ජීවිතය නිමා කොට යළිදු සසරට වැටෙයි. මේ බව මැනැවීන් පසක් කළ හාගාවතුන් වහන්සේ දුකින් නිදහස් වීමේ සැබැඳු මාවත ප්‍රත්‍යක්ෂ කොට ලෝක සත්ත්වයාට ද එම මාවත ලබා දීමට අතිගය කරුණාධාරයෙන් කටයුතු කළහ. උන් වහන්සේ ලොවට දේශනා කළ සැම දහම් පදයකින් ම ප්‍රකාශ වන්නේ දුකින් නිදහස් වීමට අවශ්‍ය මාර්ගෝපදේශයන් ය. ඒ අතර මහාසතිපටියාන සූත්‍රය (දී.නි.) දුකින් පෙළෙන ලෝකයාට මහා මාශධයකි. ලෝක සත්ත්වයා අත්විදින දුකෙහි සැබැඳු ස්වභාවය මැනැවීන් විවරණය කොට ඒ සඳහා නොවරදින ප්‍රතිකර්මය ඒ තුළ අන්තර්ගත ය.

බුදුරජාණන් වහන්සේ පුරා වසර 45ක් ලෝසතුන් වෙත දේශනා කළ සද්ධර්මය නිවන ඉලක්ක කොට වූවකි. මුහුදු ජලය කොතැනීන් ගත්ත ද එහි ඇත්තේ එක ම ලුණු රසයයි. එමෙන් ම තථාගත දේශිත සමස්ත බුද්ධවචනය තුළ ම අන්තර්ගත ව ඇත්තේ නිවන් හෙවත් විමුක්ති රසයයි. ඒ අතර ද මහාසතිපටියාන සූත්‍රය සූචිණීමේ අනුගාසනාවකි. හාගාවතුන් වහන්සේ 'සත්ත්වයන්ගේ පිරිසිදු බව පිණිස, ගෙක පරිද්‍රවයන්ගේ ඉක්මවීම පිණිස, දුක්දෙම්නස් නිම කිරීම පිණිස, යුනය ලැබීම පිණිස, නිර්වාණාවබෝධය සාක්ෂාත් කිරීම පිණිස' දේශනා කළ ඒකායන මාවත මෙම සූත්‍රයෙන් විස්තර වේ. උන් වහන්සේ විවිධ අවස්ථාවන්හි නිවන් මග පහද දෙමින් දේශනා කළ කරුණු රසක් මෙම එක ම මහාසතිපටියාන සූත්‍රයෙහි අන්තර්ගත ව ඇත. ඒ අතර ස්කන්ධ, බාතු, වෙදනා, වික්ද්‍යාණ, ආනාපානසති, කායගතාසති, නිවිරණ, ආයතන, වතුරාරය සත්‍යය, බොජ්ංචිංග, ආර්ය අෂ්වාගික මාර්ගය, නිර්වාණය ආදි ඉගැන්වීම සූත්‍ර ව ම දුක්වෙන අතර තිලක්ෂණය, කර්මය, සංසාරය, හේතුජ්‍යලදහම ආදිය වකු ව දුක්වේ.

සත්ත්වයාගේ සමස්ත ජීවිත පැවැත්ම වෙත ම අවධානය යොමු කරවා එහි යථාර්ථය අවබෝධ කරවා රීට ඇති ඇල්ම දුරුගොට සසරගත දුකින් සත්ත්වයා මුද්‍රවාලීමේ කරුණාධාරයෙන් හාගාවතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කොට ඇත. සමස්ත සූත්‍රයෙන් ම අවධානය යොමු කරවන්නේ සිතිය මැනැවීන් පිහිටුවීමට අවශ්‍ය මගපෙන්වීම ලබා දීමටයි. සත්ත්වයාගේ සිත හා කය (නැතහාත් නාමරුප, ස්කන්ධ, බාතු, ආයතන ආදි) වශයෙන් දුක්වෙන සමස්ත අද්දුකීම සමුදු පිළිබඳ ව ම පරිපූර්ණ වශයෙන් මනා සතිමත් බවක් ඇති කරලීම සඳහා මෙමගින් අනුගාසනා කෙරේ.

බුදුරුදුන් වෙත පැවැති වූ ග්‍රාවකයන්ගේ පිතාවිෂය (පියාගේ වපසරිය) ලෙස දැක්වා ඇත්තේ සතර සතිපටියානයයි (ගොවරේ හික්බලෝ, වරල සකෙ පෙන්තිකෙ විසයයේ). තම ග්‍රාවකයන්ට සතර සතිපටියානය නමැති සිය පියාගේ විෂයයෙහි හැසිරෙන ලෙසත් එසේ හැසිරීමෙන් අනතුරකින් තොර ව ධර්මමරුගයෙහි ගමන් කළ හැකි බවත් බුදුරුදුන්ගේ අනුගාසනයයි. විශේෂයෙන් අලුතින් පැවැති ව සසුන්වන් නවත පැවැද්දන් මෙම සතර සතිපටියානයෙහි හික්මත්වන ලෙස හාගාවතුන් වහන්සේ හික්ෂුන් වහන්සේට අනුගාසනා කළහ. සම්බුදු සසුන විෂයයෙහි ග්‍රුද්ධාවත් ශිලයන් ප්‍රයුවත් වැඩිහිළුවු වීමට මෙම දහම් මග බෙහෙවින් උපකාරීවීම මේ හේතුවයි. තවද කිසියම් හික්ෂුවක් තමා තමාට ම ප්‍රදීපයක් (නොහාත් දිවියිනක්) සරණක් කොට වෙසේ නම් කළ යුත්තේ මෙම සතර සතිපටියානය වැඩිම බව සඳහන් වේ. යමෙකුට සැබැඳු රකවරණයක් සැලසෙන්නේ සතිපටියානය වැඩිමෙනි. සත්ත්වයාගේ ඇස, කන ආදි පංච ඉන්දියන්ට රකවරණය සිතයි. බුද්ධීක්ෂා සිතක් තිබූ පමණින් එයට ආරක්ෂාවක් නොමැත. සිතට රකවරණය ලෙස දැක්වා ඇත්තේ සතිය හෙවත් සතිමත් බවයි. එය සිතියට රකවරණයක් ලැබෙන්නේ කෙලෙසුන්ගෙන් සිත මුදවා ගැනීම නම් වූ

විමුක්තිය තුළිනි. විමුක්තිය නිවන පිළිසරණ කොට පවතී. එමතිසා සතිපට්චානය වැඩීම රාග, ද්‍රේෂ්‍ය, මෝහ දුරුකිරීම සඳහා වූ අසංඛත මාරුගය ලෙස විස්තර වේ (සතිපට්චාන සුත්ත, සං.නි. සලායතන වග්ග).

නිවන් මග විවරණය කෙරෙන සූත්‍ර ධර්ම අතර මහාසතිපට්චාන සූත්‍රයට ප්‍රධාන තැනක් හිමි වේ. සම්පූර්ණ නිවන් මග සවිස්තරාත්මක ව එහි සඳහන් ව ඇත. බුදුදහමෙහි ප්‍රධාන ඉගැන්වීම් රසකට මහාසතිපට්චාන සූත්‍රයේ ඇතුළත් කරුණු සම්බන්ධ ව පවතී. සංසාරගත සත්ත්වයා අනාදිමත් කාලයක් තිස්සේස් අපමණ යුත් රසක් විදිමින් සසර සුරිසරන්නේ ලෝකය පිළිබඳ වැරදි ආකළේ හතරක් නිසාවෙනි. මෙය 'සතර විපල්ලාස' නමින් හැඳින්වේ. ඒවා නම් :-

1. අසුහෙ සුභසක්ෂ්‍ය (අසුහ දැ සුබ වශයෙන් හඳුනා ගෙන සිටීම)
2. දුක්බේ සුභසක්ෂ්‍ය (දුක් දැ සැප වශයෙන් හඳුනා ගෙන සිටීම)
3. අනිච්ච නිච්චවසක්ෂ්‍ය (අනිත්‍ය දැ නිත්‍ය වශයෙන් හඳුනා ගෙන සිටීම)
4. අනත්තන අත්තසක්ෂ්‍ය (අනාත්ම දැ ආත්ම වශයෙන් හඳුනා ගෙන සිටීම)

පුදෙක් යමක් අසුහ හෝ දුක් හෝ අනිත්‍ය හෝ අනාත්ම හෝ වූ පමණින් සත්ත්ව සන්තානයට යුකු හට නොගනී. යුකු හටගන්නේ අසුහ දේ සුහ ලෙසත් දුක් දේ සැප ලෙසත් අනිත්‍ය දේ නිත්‍ය ලෙසත් අනාත්ම දේ ආත්ම ලෙසත් වශයෙන් පවත්නා වැරදි වින්තනය තිසියි. මහාසතිපට්චාන සූත්‍රයෙහි සඳහන් සතර සතිපට්චානයෙන් ඉහත දැක්වූ සතර විපල්ලාස දුරුවීමට මග පෙන්වයි. කායානුපස්සනාවෙන් 'අසුහෙ සුභසක්ෂ්‍යව' ද වේදනානුපස්සනාවෙන් 'දුක්බේ සුභසක්ෂ්‍යව' ද විත්තානුපස්සනාවෙන් 'අනිච්ච නිච්චවසක්ෂ්‍යව' ද ධම්මානුපස්සනාවෙන් 'අනත්තන අත්තසක්ෂ්‍යව' ද දුරුවීමට අනුකාසනා කෙරේ. මෙලෙස සතර සතිපට්චානය වැඩීමෙන් සතර විපල්ලාස දුරුවන අතර, සතර ආහාරය පිරිසිද දැනීමට ද අවකාශ සැලැසේ. කායානුපස්සනාව වැඩීමෙන් 'කබලිංකාර ආහාරය' පිරිසිද දැනීමටත් වේදනානුපස්සනාව වැඩීමෙන් 'ඒස්ස ආහාරය' පිරිසිද දැනීමටත් වික්කුණ ආහාරය' පිරිසිද දැනීමටත් ධම්මානුපස්සනාව වැඩීමෙන් 'මනෝසක්වේතන ආහාරය' පිරිසිද දැනීමටත් හැකියාව ලැබේ.

භාෂාවත්තුන් වහන්සේ යුකු පිළිබඳ විගුහ කරමින් ජාති, ජරා, මරණාදී දුක් දක්වා ඒ සියලුළුව ම පදනම ලෙස දැක්වූයේ උපාදනස්කන්ද පංචකයයි (සංඛිත්තේත්න පක්ෂ්‍යවුපාදනක්බන්ධා දුක්බා). සතර සතිපට්චානය වැඩීම ස්කන්ධපංචකය පිරිසිද දාන රට ඇති ඇල්ම දුරුකර දුකින් නිදහස් වීමට හේතු වේ. ඒ අනුව කායානුපස්සනාව වැඩීමෙන් රුපස්කන්ධය පිරිසිද දැනීමටත් වේදනානුපස්සනාව වැඩීමෙන් වේදනාස්කන්ධය පිරිසිද දැනීමටත් විත්තානුපස්සනාව වැඩීමෙන් වික්කුණස්කන්ධය පිරිසිද දැනීමටත් ධම්මානුපස්සනාව වැඩීමෙන් සක්ක්‍ය, සංඛාර යන ස්කන්ධය පිරිසිද දැනීමටත් අවකාශ සැලැසේ. තවද සමස්ත බුද්ධව්වනය නාමරුප පිරිසිද දාන ඒ කෙරෙහි පවත්නා ඇල්ම දුරුකිරීමට මග පෙන්වන දහමකි. කායානුපස්සනාවෙන් රුප ද සෙසු අනුපස්සනා තුනෙන් නාම ද පිරිසිද දැනීමට මග පෙන්වයි. මෙලෙස සතර සතිපට්චානය වැඩීම සම්මුති වශයෙන් සත්ත්වයා යනුවෙන් ව්‍යවහාර කෙරෙන සියලුළු වටහා ගැනීමටත් තාෂ්ණා, දාෂ්ටේ, මාන වශයෙන් ඒ පිළිබඳ ව පවත්නා සියලු ආගුව දුරු කිරීමටත් මාවත වේ. සතර සතිපට්චානය වැඩීම සමස්ත බුද්ධව්වනය අනුගමනය කිරීමක් වන අතර එය සම්මා දිවියීය පෙරවු කොටගත් අර්ථ අෂ්ටාංගික මාරුගයේ සම්මා සතිය තුළින් ප්‍රකට වන්නකි.

කුරුරට කම්මාසදුම් නම් කුරුවැසියන්ගේ තියම්ගමෙහි දී දේශනා කරන ලද මහාසතිපට්චාන සූත්‍රය (ද.නි. 2, 436 පිට) ආරම්භයෙහි දී ම බුදුරජාණන් වහන්සේ සතර සතිපට්චාන වැඩීමෙන් අත්වන ප්‍රතිඵල ලෝකය හමුවේ ඉදිරිපත් කරති. සතිපට්චානය වැඩීමේ ප්‍රතිඵල වශයෙන්,

සත්ත්වයන්ගේ පිරිසිද බව සඳහා (සන්නානා විසුද්ධීයා)

සේක පරිදේවයන් ඉක්මවීම සඳහා (සෞකපරද්දවානා සමතික්කමාය)

දුක් දෙමිනස් නිමා කිරීම සඳහා (දුක්බේ දෙමිනස්සානා අන්තර්ගමාය)

සූරය උපද්‍වා ගැනීම සඳහා (සූරයස්ස අධිගමාය)

නිරවාණය සාක්ෂාත් කිරීම සඳහා (නිබ්බානස්ස සවිජකිරියාය)

ඒකායන ප්‍රතිපදව ලෙස දේශනා කොට ඇත්තේ සතර සතිපට්චානයයි

(ඒකායනා ආය තික්බවේ මූල්‍ය යදිදී වත්තාරා සතිපට්චානා)

ලොව වෙසෙන ඔහුම පුද්ගලයකුගේ උසස් අහිලාස කිහිපයක් මෙහි සඳහන් ව ඇත. මෙකි ප්‍රතිඵල සාක්ෂාත් කරගනු වස් ආරම්භයේදී ම තමා තුළ ඇති කර ගත යුතු ලක්ෂණ කිහිපයක් සූත්‍රයෙහි දක්වේ. එනම් කෙලෙස් තවන වීරයයෙන්, නුවණින් සිහියෙන් යුතු ව ලෝකය හෙවත් පක්ෂවස්කන්ධය පිළිබඳ ව දැඩි ලෝහය හා දෙමිනස දුරු කොට (...අාතාපි සම්පර්ශනා සතිමා විනෙයා ලොකෙ අනීජ්ස් දෙමිනස්ස....) සතිපට්චානයෙහි යෙදිය යුතු බව බුදුරජාණන් වහන්සේ අනුගාසනා කරති. සිතෙහි දැඩි ලෝහය හා දෙමිනස හාවනාවට බාධාවකි. එබැවින් ලෝහය හැකිතාක් අවම කොට දෙමිනස් සිතිවිලිවලින් තොර ව ධර්මානුකුල ප්‍රිතියක් සහිත ව හාවනාවට සූදනම් වීම අවශ්‍ය කෙරේ. සතිපට්චානය වැඩිමට අපේක්ෂා කරන්නකු විසින් මෙම කරුණු පිළිබඳ ව මුල දී ම දුනුවත් ව එය අනුගමනය කළ යුතු ය.

තවද සතර සතිපට්චානය වැඩිමේ දී කුසල දහමි ආරම්භයේ දී පාරිගුද්ධන්වය ඇති කර ගත යුතු බව සඳහන් ව ඇත. මෙහි කුසල දහමි ආරම්භය වශයෙන් දක්වා ඇත්තේ සිලයෙන් පිරිසිදු බවට පත් ව දාජ්ට්‍රිය සාරු කර ගැනීමයි. (... ආදිමෙව විස්සාධි කුසලපුද්‍ර දම්මපුද්‍ර. කො ව ආදි කුසලානං ඔම්මානං: සිලෝ ව සුවිසුද්ධිං, දිවිධී ව උරුකා. හික්බු සුත්ත, සං.නි.5-1, සතිපට්චාන සංයුත්ත). ඒ අනුව පාවකිලය ආදි ශිලයක මැනැවින් පිහිටා ගාශ්වත, උව්මේද යන අන්තද්වයෙන් තොර ව දරුණන සම්පත්තියෙන් යුතු ව සතර සතිපට්චානය හාවිත කළ යුතු ව ඇත.

'සති' යනු සිහියයි. 'පට්චාන' යනු නිවැරදි ලෙස පිහිටුවා ගැනීමයි. ඒ අනුව 'සතිපට්චාන' යනු අපගේ අවධානය හෙවත් සිහිය නිවැරදි ලෙස පිහිටුවා ගත යුතු ආකාරය පිළිබඳ විස්තර වන අනුගාසනයයි. බුදුරජාණන් වහන්සේ විසින් දේශීත නිවී සැනැහෙන මාවතෙහි වැඩිය යුතු ගුණාග අතර සතිපට්චානයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. සතිසම්පර්ජක්කා, සතර සතිපට්චාන, සති ඉනුදිය, සති බල, සති සම්බාජ්ංග, සම්මා සති ආදි මූලික ඉගැන්වීම රසක ප්‍රධාන කරුණක් ලෙස සතිය විස්තර කොට ඇත්තේ එබැවිනි. අප කෙතෙක් දුර කෙලෙස් දුරලින් මානසික සුවය ලබා ගැනීමෙහි නිරත වී සිටිනවා ද යන්න තීරණය කෙරෙන ප්‍රධාන සාධකයක් වන්නේ සතිපට්චානය කෙතෙක් දුරට වඩානවා ද යන කරුණයි. එබැවින් විශේෂයෙන් අප කිහියම් ආකාරයක මානසික දෙමිනසක්, අසහනයක් අත්විදිනවා නම් ඊට ප්‍රධානතම හේතුව සත්ත්වයා නිරමාණය වූ ආකාරය පිළිබඳ සැබැ තතු නොදැනීම් පිළිබඳ අවධ්‍යාවය හෙවත් නොදැනීමයි. එනම් සත්ත්වයා හා ලෝකය පිළිබඳව දුක ඇතිවන හා නිරුද්ධ වන ආකාරය පිළිබඳ අනවබෝධයයි. සතර සතිපට්චානයෙන් අපට මග පෙන්වන්නේ සත්ත්වයා නිරමාණය වූ ආකාරය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දී ඊට ඇති ආශාව, බැඳීම නිරුද්ධ වන ආකාරයට සිති පිහිටුවා ගැනීමට නුවණ ලබාදීමයි. එහි දී සත්ත්වයා හේ පුද්ගලයා නමින් අප ව්‍යවහාර කරන සිත්-කය, නාමරුප - වික්ෂ්‍යණ, පාවලපාදනස්කන්ධය, දෙලොස් ආයතන, අවලොස් දාතු පිළිබඳ පැහැදිලි අවබෝධයක් අප වෙත ලබා දේ. එම අවබෝධය හෙවත් විධ්‍යාව ලබා ගත් පමණට ලෝකය හෙවත් සත්ත්වයා පිළිබඳ අවබෝධය වර්ධනය වී දුකින් තිදහස් වීමට අවකාශ සැලසේ. බුදුදහමේ එන සියලු ඉගැන්වීම මෙම සතර සතිපට්චානය තුළට අන්තර්ගත කිරීමේ හැකියාව පවතී.

සත්ත්වයාගේ සමස්ත අන්දකීම් පිළිබඳව ම සිහිය පිහිටුවා ගත යුතු ස්ථාන සතරක් මහාසතිපට්චාන සූත්‍රයෙහි සඳහන් ව ඇත. ඇස්, කන්, නාසාදී ඉනුදිය ඔස්සේ ලබන ආධ්‍යාත්මික හා බාහිර ලෝකය පිළිබඳ සියලු අන්දකීම් මීට ඇතුළත් වේ.

එිනම් :-

1. කයෙහි කය අනුව නුවණීන් බලන කායානුපස්සනාව
2. වේදනාවන්හි වේදනා අනුව නුවණීන් බලන වේදනානුපස්සනාව
3. සිතෙහි සිත අනුව නුවණීන් බලන විත්තානුපස්සනාව
4. ධර්මයන්හි ධර්මයන් අනුව නුවණීන් බලන ධම්මානුපස්සනාව

යන අනුපස්සනා සතරයි.

සතර සතිපටියානය වැඩිමේ ප්‍රතිඵල වගයෙන් ග්‍රාවකයා තුළ සිහිය හා නුවණ යන අංග දෙක ම දියුණු විය යුතුය. සිහිය යනු සතියයි. නුවණ යනු සම්පර්ක්කුදාය හෙවත් ප්‍රයුවයි. සතිය යනු යමෙකු එක් අතකින් ගොයම් මිටක් අල්ලා ගැනීම හා සමානයි. එම අතෙක් අතින් දැකැත්තෙන් එම ගොයම් මිට කැපීම සම්පර්ක්කුදාය හෙවත් ප්‍රයුවයි. බුදුධහමින් අපේක්ෂිත සැබැඳූ හාවනාව සථල වන්නේ මෙම අංග දෙක ම මැනැවීන් සම්පූර්ණ වීම් වගයෙනි. ඒ අනුව කය, වේදනා, විත්ත, ධම්ම යන ස්ථානයන්හි සිහිය පිහිටුවා ගැනීම සතිපටියානයයි. එනම් විත්ත හාවනාව හෙවත් සමර් හාවනාවයි. එලස සිහිය මැනැවීන් පිහිටි පසු එම කායාදියෙහි හටගැනීම හා නිරෝධය දැකීම සතිපටියාන හාවනාවයි. එනම් පක්ෂු හාවනා හෙවත් විව්පස්සනා හාවනාවයි.

සූත්‍ර පිටකයේ දිස නිකායේ මහාසතිපටියාන සූත්‍රයට අමතරව මැක්මීම නිකායේ සතිපටියාන සූත්‍රයෙහි ද සංයුත්ත නිකායෙහි සතිපටියාන සංයුත්තයෙහි ද අංගුත්තර නිකායෙහි සතිපටියාන වග්‍රයෙහි ද පටිසම්භිදම්ග්‍රයෙහි සතිපටියාන කරාවෙහි ද අහිඛරම පිටකයෙහි විභාගප්‍රකරණයෙහි සතිපටියාන විභාගයෙහි ද සතිපටියානය වැඩිය යුතු ආකාරය පිළිබඳ උපදෙස් ඇතුළත් ව ඇත. රේ අමතරව විසුද්ධීම්ග්‍රයෙහි හා අහිඛම්මත්සංගහයෙහි ද මේ පිළිබඳ විස්තර වේ. හාගාවතුන් වහන්සේ සිය ග්‍රාවකයෙන්ට ධර්ම දේශනා කිරීමේ ද සතිපටියානයෙහි වැදගත්කම නිතර අවධාරණය කර තිබෙනු දක්නට ලැබේ. තරාගත දේශිත සැම දහම් පදයක ම සතිපටියානය හා සබැඳියාවක් පවතී. ප්‍රාණසාකාදී පංචවිධ ඕක්ෂා යුත්වලත්වය ප්‍රහිණ කරලනු සඳහා ද වක්බුවික්ෂුජේයාදී පංචකාමරුණයන්ගේ ප්‍රහාණය සඳහා ද කාම්විජන්දි පංචවිචරණ ප්‍රහාණය සඳහා ද රුපුපාදනස්කන්ධ ආදි පංච උපාදනස්කන්ධයන්ගේ ප්‍රහාණය සඳහා ද නිරය ආදි පංචවිධ ගතින්ගේ ප්‍රහාණය සඳහා ද රුපරාග ආදි උද්ධම්භාගිය සංයෝජන ප්‍රහාණය සඳහා ද සතර සතිපටියානය වචන ලෙස බුදුරජාණන් වහන්සේ අනුගාසනා කරති.

ජාතිය හෙවත් ඉපදීම ක්ෂය කොට නිවත් සාක්ෂාත් කිරීමේ මාවත දක්නා වූ ලොවට හිතවැඩ කැමැති හාගාවතුන් වහන්සේ ඒ සඳහා ඒකායන මාවත වගයෙන් දේශනා කළේ සතර සතිපටියානයයි. යමෙක් අතිතයෙහි කාමාදී වතුරෝසය තරණය කළේ ද දන් තරණය කරයි ද මතු තරණය කරන්නේ ද ඒ සැවාම මෙම සතිපටියාන මාවතින් ම එය කළාපු ය.

'නිකායනා ජාතික්ඛයන්නදස්සී මගේ පජනාති හිතානුකම්පි,

එතෙනා මගේගෙන අනරිංසු ප්‍රඛිලේ තරිස්සන්ති යෙ ව තරන්ති ඔසන්ති.'

කායානුපස්සනාව

සතර සතිපටියානයෙහි මුල් ම පියවර කයෙහි කය අනුව නුවණීන් මෙනෙහි කිරීමයි. එනම් තමාගේ හෝතික කයෙහි කුයාකාරිත්වය පිරිසිද දැනීම ඉලක්ක කොට ගෙන ගරීරය පිළිබඳ ඇති ආත්ම දාම්ටිය යුරුකරලනු සඳහා සිහිය වැඩිමයි. මෙහි දී සතර සතිපටියානය සඳහා ම පොදුවේ දෙන උපදෙසක් නම්

‘ආතාපි’ කෙලෙස් තවන වැර ඇතිව, ‘සම්පතානො’ නුවණින් මෙනෙහි කොට ‘සතිමා’ සිහියෙන් යුතුව ‘විනෝය ලොකේ අඩිජ්ක්‍රා දෙමනස්සං’ ලෝකය පිළිබඳව දැඩි ලෝකය හා දෙම්නස දුරුකොට මෙම භාවනාව පුදුණ කළ යුතු ය යන්නයි. ඒ අනුව සිත පිහිටිය යුත්තේ රාග, ද්වේෂ, මෝහ යන කෙලෙස් දුරුකරලීම ඉලක්ක කොට නුවණින් මෙනෙහි කොට සිහියෙන් යුතුව ලොවට ඇති දැඩි ඇල්ම හා දෙම්නස් දුරුකරලීන් බව ආරම්භයෙහි දී ම අවධාරණය කොට තිබේ.

1. ආනාපානසති :- කායානුපස්සනාවෙහි මුල් පියවර බුස්ම ගැනීම හා පිටතිරිම පිළිබඳ වූ සිහිය තම් වූ ආනාපාන සතියයි. දක්ෂ ලි වඩුවෙකු ලි ඉරන විට තම කියත ඇදිමේ දී එහි ක්‍රියාකාරීත්වය ගැන සිහියෙන් සිටින්නාක් මෙන් තම ගිරියෙහි නිරතුරුව සිදු වන බුස්ම ගැනීම හා හෙලීම පිළිබඳව සිහියෙන් සිටින ලෙස මෙමගින් උපදෙස් දේ. මෙහි දී ස්ව්‍යාහාවිකව සිදුවන ස්වසනයට අදළව සිහියෙන් බුස්ම ගනිමින් දීර්ශව බුස්ම ගැනීමේ දී දීර්ශව බුස්ම ගන්නා බවත් බුස්වට බුස්ම ගැනීමේ දී බුස්වට බුස්ම ගන්නා බවත් සියලු බුස්ම කය පිළිබඳවත් බුස්ම සංසිදුම්බුන්ත් ගැනීමත් වශයෙන් බුස්ම ගැනීමේ දී හා හෙලීමේ දී කායිකව සිදුවන ක්‍රියාකාරීත්වය පිළිබඳ මනා සිහියෙන් ක්‍රියා කිරීම අවධාරණය කොට තිබේ.

මෙලෙස සිහිය පුදුණ කිරීමේ දී තමාගේ කය පිළිබඳව වැඩි අවධානයෙන් ක්‍රියා කරන අතර අන් අයකුගේ ගිරියෙක් පිළිබඳව පෙනී යාමේ දී ඒ පිළිබඳව ද සිහිය යෙදීම දක්වා තිබේ. මෙහි අවසානයට සඳහන් කොට ඇත්තේ බුස්ම ගැනීම හා හෙලීම තුළින් ඇතිවන ගාරීරික ක්‍රියාකාරීත්වයේ හටගැනීමේ හා තිරුද්ධ විමේ ස්ව්‍යාහාවය වූ අනිත්‍යතාව නුවණින් මෙනෙහි කරන ලෙසයි. මෙහි ප්‍රතිථිල වශයෙන් ඇත්තේ කයක් පමණක් ය යනුවෙන් සත්ත්ව සංයුව දුරුකොට දැකීමේ නුවණක් හටගනී. එමගින් ගිරිය පිළිබඳ කිසිවක් උපාදා වශයෙන් තොගනී. කායානුපස්සනාව වැඩිමෙහි අරමුණ මෙමගින් පැහැදිලි වේ.

2. ඉරියාපථ :- යාම, සිටීම, තිදිම, සැතැපීම යන සිව් ඉරියවිව ම පිළිබඳ මනා සිහියෙන් සිටීමින් සත්ත්ව සංයුව දුරුවන අයුරින් මෙනෙහි කරමින් ලොවෙහි කිසිවකට තොඟාලී සිටීම ඉරියාපථ පියවරේ දී සිදු කෙරේ.

3. සම්පත්ක්‍රේශ්‍යය :- නිතිපතා අවදී වූ මොඥානේ පටන් නින්දට යනතුරු සිදුවන කැම්, ඩීම්, සැතැපීම්, හැඳිම්, සිටීම් ආදි සියලු ගාරීරික ක්‍රියාකාරීත්වයන් පිළිබඳ මනා සිහියෙන් සිටීමින් ඒ කිසිවක් ආත්ම කර තොගනීමින් ඇත්තේ කයක් පමණ යන නුවණ ඇති කර ගැනීම සම්පත්ක්‍රේශ්‍ය ප්‍රධානයෙන් සිදු කෙරේ.

4. පරික්කුල මනසිකාර :- ගිරිය නිරමාණය වී ඇති කෙස්, ලොම්, නිය, දත්, සම ආදි දෙනිස් කුණපයන් පිළිබඳ සිහියෙන් සිටීමින් කය පිළිබඳ තවදුරටත් නුවණින් බලමින් ආත්ම සංයුව දුරුවන ලෙස සිහිය දියුණු කිරීම මෙහි දී සිදුවේ. කට ගැටුගැසු විවිධ ධානා වර්ගවලින් සමන්විත මල්ලක් ලෙස මෙම ගිරිය බැලීමට මෙමගින් බුරු කෙරේ.

5. බාතු මනසිකාර :- අපගේ භෞතික ගිරිය සැදි මූලික පදර්ථ හතර වන පයිවි, ආපෝ, තේශ්, වායෝ යන සතර මහාභාත රුපයනට සිත තබා නුවණින් බැලීම මෙහි දී සිදු කෙරේ. එමගින් ද සත්ත්ව සංයුව දුරුවන අයුරින් මෙනෙහි කෙරේ. ගෙයකු සාතනය කොට සතර මං හන්දියක තබා ඇති විට හරකා යන සංයුව දුරුව ඇත්තාක් මෙන් මිනිස් ගිරිය සැදි මූලික පදර්ථ වන මෙම කොටස් හතරට හිත තබා බලන විට තම ගිරිය පිළිබඳව ඇති ආත්ම දාෂ්චරිය කුමයෙන් පහව යයි.

6. තවසීවික : - මිනිස් ගිරිය මරණයට පත් වූ විට එය කුමයෙන් ඇට සැකිල්ලක් දක්වා විකාශය වන අවස්ථා පිළිබඳ නුවණින් මෙනෙහි කිරීම මෙමගින් සිදු කෙරේ. ඒ අනුව සිහිය දියුණු කිරීමේ දී ද ගිරිය පිළිබඳව ඇති දැඩි ඇල්ම, ආත්ම සංයුව දුරුවේ.

ඉහත දක්වා ආකාරය හය අනුව කය පිළිබඳව මෙනෙහි කිරීමේ දී ඇත්තේ කයක් පමණක් බවත් තිත්‍ය වූ ආත්ම වශයෙන් ගනහැකි කිසිවක් මේ කය තුළ නැති බවත් අවබෝධ වේ. මෙය තම සිරුර පිළිබඳව මෙන් අන් ගිරි දෙසට ද අදළ කොට බලයි. එම අවබෝධයන් සමග තම ආධ්‍යාත්මික ලෝකය පිළිබඳ

කිසිවක් ආත්ම වශයෙන් උපධි වශයෙන් නොගනී (අන් කායෝති වා පනස්ස සති පව්චුපටියේනා නොති. න ව කිස්ස්ලේ ලොකේ උපාදියනි).

කය පිළිබඳ මෙබදු අවබෝධයක් ලබා තවදුරටත් තම ජීවිතය පිළිබඳ අවබෝධය ලබා ගනු වස් සතිපටියානයෙහි යෙදෙන ග්‍රාවකයා තම වේදනා පිළිබඳව ද සිහිය හා නුවණ ප්‍රහුණු කරයි.

වේදනානුපස්සනාව

වේදනානුපස්සනාව යනු ඇස, කන, නාසය, දිව, ගරීරය, මනස යන ඉන්දිය මස්සේ තමාට දනෙන සූඛ, දුක්ඛ, අදුක්ඛමසූඛ, සාමිස සූඛ, නිරාමිස සූඛ, සාමිස දුක්ඛ, නිරාමිස දුක්ඛමසූඛ, නිරාමිස අදුක්ඛමසූඛ යන වේදනා පිළිබඳව මනාව සිහිය පවත්වා ගැනීමයි. එමෙස සිහියෙන් සිටින අතර මනා නුවණින් එහි හටගැනීම් නිරුද්ධවීම් පිළිබඳ අනිත්‍යතාව දැකීම ද මෙහි දී සිදු වේ. ඒ අනුව ඇත්තේ වේදනා පමණක් බවත් සත්ත්වයකු වශයෙන් ගත හැකි කිසිවක් නොමැති බවත් ප්‍රත්‍යක්ෂ වේ. තවද ස්ථාපය ඇතිවිට වේදනාව හටගන්නා බවත් ස්ථාපය නිරුද්ධ වන විට වේදනාව නිරුද්ධ වන බවත් මෙහි දී අවබෝධ වේ. ඒ සමග ම වේදනා ලෝකය පිළිබඳ කිසිවක් උපධි වශයෙන් තාශ්ණා, දාශ්ටී, මාන වශයෙන් නොගනී (අන් වේදනාති වා පනස්ස සති පව්චුපටියේනා නොති. න ව කිස්ස්ලේ ලොකේ උපාදියනි).

වේදනානුපස්සනාවහි ප්‍රතිඵල වශයෙන් සතර ආහාරයන් අතුරින් එස්සාහාරය ප්‍රකට වන අතර ස්කන්ධ පංචකය අතුරින් වේදනාස්කන්ධය ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ හැකියාව ඇතිවේ. තම වේදනා පිළිබඳව ද අන් අයගේ වේදනා පිළිබඳව ද මෙලෙස නුවණින් මෙහෙහි කරයි. මෙහි දී මුලින් තමාගේ වේදනා පිළිබඳවත් පසුව අන් අයගේ වේදනා පිළිබඳවත් සිහිය හා නුවණ පවත්වයි.

විත්තානුපස්සනාව

සරාග, විතරාග, සදෙස, විතදෙස, සමාහ, විතමොහ, සංඩිත්ත, වික්ඩිත්ත, මහග්ගත, අමහග්ගත, සිලත්තර, අනුත්තර, සමාහිත, අසමාහිත, විමුත්ත, අව්මුත්ත වශයෙන් සිතෙහි පවත්නා ස්වභාවයන් පිළිබඳව සිහියෙන් සිටිමින් එහි හටගැනීම් හා නිරුද්ධවීම් සංඛ්‍යාත අනිත්‍යතාව නුවණින් දකිමින් ඒ කිසිවක් ආත්ම වශයෙන් නොගෙන සිටිම විත්තානුපස්සනාවන් සිදු කෙරේ. මෙලෙස විත්තානුපස්සනාව වැඩිමේ ප්‍රතිඵල වශයෙන් ඇත්තේ සිතක් පමණක් ය සත්ත්ව පුද්ගල වශයෙන් ගත හැකි ආත්මීය යමක් නැත ය යන නුවණ පහළ වීමෙන් කිසිවක් පිළිබඳව උපධි හට නොගනී. තම සිත පිළිබඳව සිහියෙන් හා නුවණින් දකින ගුත්වත් ග්‍රාවකයා අන් අයගේ ක්‍රියාකාරීත්වයන් තුළින් ඒ අයගේ සිත් පිළිබඳව ද මෙබදු නුවණක් ඇති කර ගනී. මෙම අවබෝධයන් සමග ලොවහි කිසිවකට නොඇලෙන සිතක් ඇති කර ගනී (අන් විත්තන්ති වා පනස්ස සති පව්චුපටියේනා නොති. න ව කිස්ස්ලේ ලොකේ උපාදියති).

විත්තානුපස්සනාව වැඩිමේ ප්‍රතිඵල වශයෙන් සතර ආහාර අතුරින් වික්ෂ්‍යණාහාරය ප්‍රකට වන අතර ස්කන්ධ පංචකය අතුරින් වික්ෂ්‍යණස්කන්ධය පිරිසිද දැක ගැනීමේ හැකියාව උදවේ.

මහාසතිපටියාන සූත්‍රයේ දැක්වෙන පරිදි ආනාපානසති, ඉරියාපාල, සම්පර්ක්ස්ස්, පටික්කුල, බාතු, තවසිටිවීක වශයෙන් කය පිළිබඳව කායානුපස්සනාව වැඩිමෙන් කයෙහි පවත්නා නීසරු බව මෙන් ම අසුහ බව ප්‍රත්‍යක්ෂ වේ. පවත්නේ තුදු කයක් පමණක් බවත් රට අයත් ආත්ම වශයෙන් ගත හැකි පරමාර්ථමය වූ සත්ත්වයෙක් පුද්ගලයෙක් නොමැති බවත් අවබෝධ වීමෙන් තම ආධ්‍යාත්මික කය පිළිබඳ ව මෙන් ම බාහිර කයෙහි ද පවත්නා සියලු ඇලිම් කුමයෙන් දුරුම්මට අවසා යුතුනය ලැබේ. කය පිළිබඳ මෙහි අවබෝධය සහිත ව තවදුරටත් සතිපටියානයෙහි යෙදෙන ගුත්වත් ග්‍රාවකයා වේදනා පිළිබඳ ව ද නුවණින් මෙහෙහි කරයි. සූඛ, දුක්ඛ, අදුක්ඛමසූඛ වශයෙන් අත්විදින ත්‍රිවිධ දුක්ඛය සාමිස, නිරාමිස වශයෙන් සයාකාර ව තමා

පිළිබඳ ව මෙන් ම බාහිර වේදනා පිළිබඳව ද ඇතිවීම නැතිවීම අනුව තුවණින් මෙනෙහි කිරීමෙන්, පවත්නේ වේදනා පමණක් බවත් පරමාරථ වශයෙන් එහි විදින්හෙනාක් නොමැති බවත් තුවණින් අවබෝධ වේ. එහිට කිසිදු වේදනාවක් තාප්තා, දාෂ්ට්‍රි, මාන වශයෙන් ග්‍රහණයට නොයයි. කය පිළිබඳව මෙන් ම වේදනා පිළිබඳ ව ද තුවණින් බලන ග්‍රාවකයා ඉත් නොනැවති තවදුරටත් සතිපට්‍යානයහි යෙදෙමින් සිතෙහි සිත අනුව තුවණින් බලමින් කළ ගෙවයි. මෙහි දී සිතට පහළ වන සරාග - විතරාග, සඳුද්ස - විතදෙස, සමෝහ - විතමෝහ, සංඛිත - වික්ඩිත, මහග්ගත - අමහග්ගත, සැල්තර - අනුත්තර, සමාහිත - අසමාහිත, විමුත්ත - අවිමුත්ත වශයෙන් සිතෙහි හටගන්නා කුසලාකුසල සිතිවිලි ඇතිවීම නැතිවීම වශයෙන් වින්තනයෙහි යෙදෙමින් විත්තානුපස්සනාව වබයි. හේතුව්ල දහමට අනුගත සිතක්, සිතීමක් පැවැතිය ද සිතන්හෙන් නැත යන අවබෝධය මෙමගින් ලැබීමත් සමග නොඇලීම දියුණු වෙයි. මෙලස කය පිළිබඳව සිතිය හා තුවණ වැඩිම අරණා වේදනා, විත්ත පිළිබඳ ව ද සිත භාවිත කරන තුවණැති ග්‍රාවකයා තම භාවිත සිත වඩාත් සංකීරණ අංශයක් වූ ධම්මානුපස්සනාව වෙත යොමු කරයි. කායානුපස්සනාදී පළමු සතිපට්‍යාන තුනෙහි යළි යළිත් සිත භාවිත කොට තිබීම ධම්මානුපස්සනාව සඳුල වීමට හේතු වන්නකි.

ඇම්මානුපස්සනා

ඉහත සඳහන් පරිදි කාය, වේදනා, විත්ත පිළිබඳව සිතිය හා තුවණ දියුණු කිරීමෙන් අනතුරුව ඊ පැහැදිලි හෙවත් සංයු වේදනා අවබෝධ කර ගැනීම ඉලක්ක කොට ගත් ධම්මානුපස්සනාව වෙතයි. මෙය වැඩිමෙන් සතර ආහාර අතුරින් මනෙස්ංවේතනාභාරය ප්‍රකට වේ.

‘ධම්ම’ (සං.ධම්ම) යනු බුද්ධමෙහි සඳහන් විවිධ අර්ථ සඳහා භාවිත සංකීරණ පදනම්. ‘සඩබෙ ධම්මා අනත්තා’ යන්හෙන් ලෙංකික හා ලේංකේත්තර ධර්මතා දැක්වීම සඳහා ද ‘වය ධම්මා සංඛාරා’ යන්හෙන් සංඛත ධර්මයන් දැක්වීම සඳහා ද ‘යො බො ආනන්ද් මයා ධම්මාව ව විනයා ව දැසිනා පස්ස්ස්තනේනා සො වො මලවියෙන සන්ලා’ යන්හෙන් බුදුරුදන් විසින් දේශීත සුතු ධර්ම දැක්වීම සඳහා ද ‘ධම්මාසං සම් නන්ලී එන් පිවළ හික්බ්ලො’ මෙන් ම ‘ස්වාක්ඩාතො හගවතා ධම්මාව’ යන්හෙන් සියලු බුද්ධවචනය දැක්වීම සඳහා ද ‘ධම්මෙසු ධම්මානුපස්සී විනරති’ යන්හෙන් කුසලාකුසල ධර්ම දැක්වීම සඳහා ද ‘...ලුද්ධය වා ධම්මාව වා සංස වා මග්ග වා පරිපදය වා’ යන්හෙන් රත්නතුය අතුරින් ධර්ම රත්නය දැක්වීම සඳහා ද ‘ධම්ම’ යන්න භාවිත කොට ඇත. මේ අතර මහාසතිපට්‍යාන සුතුයෙහි දැක්වෙන ‘ධර්මයන්’ පිළිබඳ ව ධම්මානුපස්සී ව වාසය කරන්න’ යනුවෙන් කෙරෙන අනුශාසනාවට අනුව ධර්ම යන්හෙන් විශේෂයෙන් අදහස් කෙරෙන්නේ සාංසාරික පැවැත්මට හේතුවන තීවරණ, පංච්‍යාද්‍යනස්කන්ධ ආදි අකුසල ධර්ම හා සාංසාරික තීරණයියට හේතුවන බොත්ක්මාග, ආර්ය සත්‍යය යනාදී කුසල දහම් පිළිබඳවයි. ‘අනුපස්සනා’ යනු යමක් අනුව සිතිමයි. ඒ අනුව ‘ධම්මානුපස්සනා’ යනු කුසලාකුසල ධර්ම අනුව යළි යළිත් තුවණින් මෙනෙහි කිරීමයි.

සතර සතිපට්‍යානයන් අතුරින් වඩාත් වැදගත් මෙන් ම සංකීරණ අංශය වන්නේ අවසානයට එන ධම්මානුපස්සනාවයි. සංක්ෂේෂ, වේදනා යන වෙතසික මෙන් ම සංක්ෂේෂ, සංඛාර යන ස්කන්ධේද්වය ද මනෙස්ංවේතනාභාරය ද පිරිසිද දැනීමටත් අනාත්ම දෙයෙහි ආත්ම සංයුව (අනන්ත අන්තසංක්ෂේෂ) තමැති විපල්ලාසය දුරුවීමටත් ධම්මානුපස්සනාව බෙහෙවින් උපකාරී වේ. ධම්මානුපස්සනාව විඩිත් අකුසල ප්‍රහිණ වන ආකාරයත් කුසලය වැඩින ආකාරයත් සාංදාෂ්ටික වශයෙන් තුවණින් දැකිමින් නිවත් මගෙහි හික්මෙන්නා කුමයෙන් දැකින් මිදෙමින් පරම සැපත වෙත පියනගයි.

ඇම්මානුපස්සනාව යටතේ තීවරණ, බන්ධ, ආයතන, බොත්ක්මාග, ආර්ය සත්‍යය යන අකුසල හා කුසල යන දෙංග පිළිබඳව ම යළි යළිත් තුවණින් විමසා බැලේ. මෙහි දී විශේෂයෙන් ආර්ය සත්‍යය පිළිබඳව ප්‍රහිණ ලෙස සාකච්ඡා කෙරේ.

1. නීවරණ :-

නීවරණ යනු තිවන ආචාරණය කෙරෙන අකුසල පාර්ශ්වය නීයෝජනය කෙරෙන කෙලෙස් හෙවත් සංයෝජනයන් ය. එනම් කාමල්ව්‍යය මූල්‍යය, උග්‍රත්වය, උද්‍යෝගය, විවිධිව්‍ය යන පහයි. නුවණීති ගැඹුවත් ග්‍රාවකයා තමා තුළ දැනට පවත්නා කාමල්ව්‍යයේ ඇති බව ද නැති කාමල්ව්‍යයේ නැති බව ද නුපන් කාමල්ව්‍යයේ ඉපදීම ද උපන් කාමල්ව්‍යයේ ප්‍රහාණය ද ප්‍රහීණ වූ කාමල්ව්‍යයේ යළි නුපදීම ද නුවණීන් දකියි.

ව්‍යාපාද ආදි සෞඛ්‍ය නීවරණ පිළිබඳව ද මෙලෙසින් ම යළි යළින් නුවණීන් බලයි. තමා පිළිබඳව මෙන් ම මෙරමා පිළිබඳ ව ද මෙලෙස බැලීමෙන් සමුද්‍ය (හටගැනීම්), අත්ථාගම (නිරුද්ධිවීම්) ද නුවණීන් දකිමින් අනිත්‍ය ස්වභාවය ද පසක් කරයි. නීවරණ පිළිබඳව මෙලෙස නුවණීන් බැලීමේ ප්‍රතිඵල වශයෙන් ලොව කිසිවක් තාශේණා, දාශේට්, මාන වශයෙන් තොගෙන තොඟී, ගැටීම්වලින් තොර ව විසිය හැකි ලෙස සිය මනස සකසා ගනී.

මෙහිලා තම සිහිය හෙවත් අවධානය නිරතුරු ව පවත්වා ගැනීම වැදගත් වේ. හොතික වශයෙන් තමා සම්පූද්‍යති ඇති දෙයක් ඇතැයි ද එය නැති වූ විට නැතැයි ද පළමු ව තොකිවුණු දෙයක් තමා වෙත පැමිණීමේ දී එසේ පැමිණීම ද පැමිණී දෙයක (නැවත තොපැමිණෙන ලෙස) ඉවත් ව යාම ද එලෙස ඉවත් ව ගිය දෙයක් යළි කිසිද තොපැමිණෙන්නේ යැයි ද යම් අවබෝධයක් වෙයි ද එමෙන් ම මානසික ස්වභාවයක් වූ කාමල්ව්‍යයේ පිළිබඳ ව ද මනා සතිමත් බවතින් සිටීම මෙහි දී අවධාරණය කෙරේ. මෙලෙස සිහියෙන් සිටීමෙන් කාමල්ව්‍යයේ දිගු කළක් සිතෙහි තොරදින අතර එය වහා දුරු කර ගැනීමට අවකාශ සැලැසේ. ආරම්භයේ දී පැමිණී කාමල්ව්‍යය දුරු කරන අතර කල් යාමේ දී නිරතුරුව සතිපට්‍යානය හාවිත කිරීමේ ප්‍රතිඵල වශයෙන් සිතට එබැඳු අදහසක් පැමිණෙන් ම වහාම ඉන් සිත මුදවා ගැනීමට හැකියාව ලැබේ. ඉන්දිය භාවනා සූත්‍රයෙහි භාවිතින්දිය පුද්ගලයාගේ ලක්ෂණ දක්වන අවස්ථාවෙහි මේ පිළිබඳව කරුණු පැහැන් වේ. ඒ අනුව වක්බූ ඉන්දිය ඇසුරින් රුප අරමුණු කොට නීවරණයක් ජනිත වීමේ දී ඇසි පිය ගසන තරම් ක්ෂේණයක දී ද සේතු ඉන්දිය ඇසුරින් ගබද අරමුණු කොට නීවරණයක් ජනිත වීමේ දී බලවත් පුරුෂයෙක් ඇසුරු ගසන තරම් වේලාවක දී ද සාන ඉන්දිය ඇසුරින් ගන්ධය අරමුණු කොට නීවරණයක් ජනිත වීමේ දී මධ්‍යක් නැශ්‍රිතු කළ පියුම්පතෙහි දිය බිඳික් පෙරලෙන තරම් ක්ෂේණයක දී ද ජ්‍යෙෂ්ඨ ඉන්දිය ඇසුරින් රස අරමුණු කොට යම් නීවරණයක් හට ගැනීමේ දී දිව්‍යගේ පත් කෙළ පිඩික් වහා ඉවත් කරන තරම් වේලාවක දී ද කාය ඉන්දිය ඇසුරින් එංටියාබිය අරමුණු කොට යම් නීවරණයක් ජනිත වීමේ දී බලවත් පුරුෂයෙන් හැකුලු අතක් දිගු කරන තොගෙන් දිගු කළ අතක් හකුලන තරම් ක්ෂේණයක දී ද මන ඉන්දිය ඇසුරින් ධර්ම අරමුණු කොට යම් නීවරණයක් ඇති වීමේ දී අධික ලෙස රත් වූ යක්ව බුදුනකට දියඩිඳික් දුම් විට එය සිදි යන තරම් ක්ෂේණයක දී ද වශයෙන් ඉතා ස්වල්ප කාලයක දී සිතට නැගෙන නීවරණ දුරු ව සිත උපේක්ෂාවෙහි පිහිටන බව සඳහන් වේ.

එම්මානුපස්සනාවට අනුව නීවරණ පිළිබඳ ව සතිමත් බවෙහි යෙදීමේ ප්‍රතිඵල වශයෙන් නීවරණ හේතුවෙන් සිතට නැගෙන පීඩාව, පරිදහය දුරු කර ගැනීමට අවස්ථාව උදාවේ. කෙලෙස් දුරු කිරීමෙන් සිතෙහි ප්‍රසන්න බව ඇති වීමෙන් හටගන්නා ප්‍රීතිය නිසා තව තවත් ධර්මයෙහි යෙදීමේ නියුලෙයි.

2. ස්කන්ධ :-

බුදුධමෙහි සත්ත්ව සංයුත්තිය පිළිබඳ ප්‍රධාන ඉගැන්වීම 'ස්කන්ධ' (පා.බන්ධ) විග්‍රහය මගින් ඉදිරිපත් කෙරේ. 'ස්කන්ධ' යනු 'ගොඩ', 'සමුහය', 'රාභිය' යන පදවලින් සිංහලයෙහි දක්වෙන ඒකරාගි වූ දෙය යන අදහස ගෙනදේ. සිත, කය සහිත සත්ත්වයකුගේ සමස්ත සංයුතිය ස්කන්ධ හෙවත් සමුහ පහක් යටතේ මෙහි දක්වා තිබේ. එනම් රුපස්කන්ධ, වේදනාස්කන්ධ, සංයුස්කන්ධ, සංස්කාරස්කන්ධ, වියුනස්කන්ධ යනුයි. දුක පිළිබඳ විග්‍රහයක යෙදෙන බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවන්හි දී උපාදනස්කන්ධ පංචකය පිළිබඳව කරුණු දේශනා කොට ඇතු. ඒ අතර මැස්කිම නිකායේ හද්දෙකරන්ත හා මහාප්‍රාණ්‍යම සූත්‍ර, සංයුත්ත නිකායේ බන්ධ සූත්‍ර, සංයුත්ත නිකායේ සමස්ත බන්ධ වග්‍රය ප්‍රධාන වේ.

කායානුපස්සනා ආදි සතිපටියාන සතර වැඩීමේ දී රුපාදී ස්කන්ධ පිළිබඳ ව අනිත්‍ය දුක්ඛ, අනාත්ම, නිබැඩන්ද, වර්ණ, නිරෝධ, පටිනිස්සග්ග වශයෙන් අනුපස්සනා කළ යුතු බව දැක්වේ. එහි ප්‍රතිඵල වශයෙන් නිත්‍ය, සුඛ ආදි මිල්‍යා විපල්ලාස යුරුවන අපුරු ද සඳහන් ව ඇත. ‘සංඛිත්තෙන පස්චාත්‍යාදනක්ඩ්‍රා දුක්ඛ’ යන දුක පිළිබඳ විග්‍රහයට අනුව සත්ත්වය අත්විදින සියලු දුක් සමූහය සංක්ෂීප්ත වශයෙන් උපාදනස්කන්ධ පස්චාත්‍යාදන තුළට ගොනු කළ හැකි ය. සංයුත්ත නිකායේ බන්ධ සුත්‍රයට අනුව ‘දුක්ඛ ආරය සත්‍යය’ යනුවෙන් එකලාව ම දැක්වා ඇත්තේ ‘පංචාදනස්කන්ධය’ වශයෙනි (කළමණ්ඩ්ල නික්ඩ්ල, දුක්ඛං අරියසවිව්‍ය: පංචාදනස්කන්ධයානිස්ස ව්‍යනියා.) . රුපාදී ස්කන්ධ මම, මගේ, මගේ ආත්මය ලෙස සිතා තාත්ණා, දාත්ම්, මාන වශයෙන් ගුහණය කර ගැනීම හේතුවෙන් සත්ත්වය අපමණ දුකකට පත් ව අනන්ත සසරෙහි දිග ගමනක යෙදෙමින් සිටියි.

ස්කන්ධ පංචකය අතුරින් රුප යනු පයිවි, ආපේ, තේරු, වායෝ හා උපාදය රුප 24 { (ප්‍රසාද රුප 5 (වක්බු, සේත්ත, සාන, ජ්විහා, කාය), ගේවර රුප 4 (රුප, ගලිද, ගන්ධ, රස), හාවරුප 2 (ස්ත්‍රීහාව, පුරුෂහාව), හදයවත්ප්‍ර රුප, ජීවිත රුපය, කබලිංකාර ආහාර, ආකාශ බාතු, වික්ශ්‍යත්ති රුප 2 (කාය වික්ශ්‍යත්ති, වලී වික්ශ්‍යත්ති), විකාර රුප 3 (ලපුතා, මුදුතා, කම්මණ්ඩුතා), ලක්ෂණ රුප 4 (ලපවය, සත්තති, ජරතා, අනිවිතා) } යන අවවිසි රුපයි. වේදනා යනු වක්බුසම්ථස්සජාවේදනා, සෞතසම්ථස්සජාවේදනා, සානසම්ථස්සජාවේදනා, ජ්විහාසම්ථස්සජාවේදනා, කායසම්ථස්සජාවේදනා, මනොසම්ථස්සජාවේදනා යන වේදනා හයයි. සක්දු යනු රුපසක්දු, සද්දසක්දු, ගන්ධසක්දු, රසසක්දු, එළාවිඛබසක්දු, ධම්මසක්දු යන හයයි. සංඛාර යනු රුපසක්දුවා, සද්දසක්දුවා, ගන්ධසක්දුවා, රසසක්දුවා වේදනා, එළාවිඛබසක්දුවා වේදනා යනු වක්බුවික්දුණු, සෞතවික්දුණු, සානවික්දුණු, ජ්විහාවික්දුණු, මනොවික්දුණු යන හයයි. ස්කන්ධ පංචකය හා එහි අනුකොටස් පරමාර්ථ වශයෙන් මෙලෙස බෙද දුක්වුව ද පියෙවි ඇසට පෙනෙන්නේ මේ සියලුල ඒකරාගී වූ සිත හා කය සහිත සත්ත්වයෙකි. නැතහෙත් සිතින් තොර වූ අභිවි රුපයකි. පුද්ගලයා හේ සත්ත්වය යනුවෙන් අප ව්‍යවහාර කරන තැනැත්තා මෙකි ස්කන්ධ පංචකයක එකතුවකි. ස්කන්ධ පංචකය තනි පුද්ගලයෙක් ලෙස සලකා බැලීමේ දී ගණසංඡුව නිසා ඇතිවන කෙලෙස් යුරුවීමට තම ඒවා විශ්ලේෂණය කොට ‘මේ රුපය ය, මේ රුපයේ හටගැනීම ය, මේ රුපයේ අස්ථන්ගමය ය’ යනුවෙන් නුවණ්න් ප්‍රත්‍යාග්‍ය තුළ යුතු ය. වේදනාදී සෙසු ස්කන්ධ පිළිබඳ ව ද මෙලෙස පරාමර්ගනය කළ යුතු ය. එහි ප්‍රතිඵල වශයෙන් සත්ත්වය ලෙස අප ව්‍යවහාර කරන මේ සිත සහිත රුපය තුළ සත්ත්ව වශයෙන් පවත්නේ ස්කන්ධ පංචකය යන ධර්මයන් පමණක් ය යන නුවණ පහළ වීමෙන් එහි කෙලෙස් යුරුවේ.

සත්ත්ව සත්ත්තානගත සංයෝගන අතර සක්කාය දිවියිය යුරු කිරීමට අපහසු සංයෝගනයකි. රුපාදී ස්කන්ධ පංචකය සහිත තම ජීවිතයෙහි තමා කැමැති ලෙස පාලනය කළ හැකි ස්වභාවයක් ඇතැයි යන හැඟීම සක්කාය දිවියිය යන්නෙන් අදහස් වේ. කායාදී අනුපස්සනා සතරින් අපේක්ෂා කරන්නේ මෙම හැඟීම සත්ත්තානයෙන් ඉවත් කිරීමයි. විශේෂයෙන් ධම්මානුපස්සනාව මේ සඳහා බෙහෙවින් වැදගත් වේ. රුප, වේදනාදී ස්කන්ධ පංචකය සේවර ව පවතී ය එය තම වසගයෙහි පවත්නා ගත හැක යන වැරදී දාත්ම් මත සක්කාය දිවියිය රඳ පවතී. එනම් රුපය ආත්ම වශයෙන් ද ආත්මය රුපවත් යැයි ද ආත්මයෙහි රුපය ඇතැයි ද රුපයෙහි ආත්මය ඇතැයි ද වරදවා තේරුම් ගෙන සිටිමයි. වේදනාදී සෙසු ස්කන්ධ පිළිබඳ ද මෙලෙසින් ම සිතා සිටිම සක්කාය දිවියියේ ලක්ෂණයයි. සතිපටියානයෙහි ප්‍රතිඵල වශයෙන් මෙම මිල්‍යා සංකල්පය කුමයෙන් ක්ෂේර වී යයි.

3. ආයතන :-

ධම්මානුපස්සනාවහි තවදුරටත් තියැලෙන ගුෂ්තවත් ගුෂ්තවයා වක්බු, සේත්ත, සාන, ජ්විහා, කාය, මන යන ආධ්‍යාත්මික ආයතන හය පිළිබඳ ව ද නුවණ්න් සම්මර්ගනයෙහි යෙදෙයි. සත්ත්වය පිළිබඳ තවත් විග්‍රහයක් මෙහි ද ඉදිරිපත් කෙරේ. ඒ අනුව ඇස ද රුපය ද ඒ දෙක නිසා හටගන්නා සංයෝගන ද නුපන් සංයෝගනයාගේ ඉපදීම ද උපන් සංයෝගනයාගේ ප්‍රහිණ වූ සංයෝගනයාගේ නැවත නුපදීම ද නුවණ්න් බලයි. සේත්ත, සාන ආදි සෙසු ආයතන පිළිබඳව මෙලෙස බලයි. අධ්‍යාත්මික ආයතන පිළිබඳව

මෙන් ම බාහිර ආයතන පිළිබඳව ද හටගැනීම නිරුද්ධවීම වශයෙන් නුවණින් සලකා බැලීමේ දී සත්ත්ව සංයුත්වන් තොරව ආයතන නමැති පරමාර්ථ ධර්මයන්හි පැවැත්ම වැටහිමත් සමග කිසිවක් සමග තෘප්තා, දාන්ත්වී, මාන වශයෙන් මිශ්‍ර තොවී සිටියි.

4. බොජ්කම්ග :-

නිරවාණාවබෝධයට අංග (බෝධී අංග) වූ සති, ධම්මවිවය, විරිය, පිති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා යන බොජ්කම්ග ධර්ම සම්මරුණනය කිරීම මෙහිදී සිදු කෙරේ. ඒ අනුව තමා තුළ ඇති සතිසම්බොජ්කම්ගය ඇතැයි ද තමන් තුළ නැති සතිසම්බොජ්කම්ගය නැතැයි ද නුපන් සතිසම්බොජ්කම්ගයාගේ ඉපදිම ද උපන් සතිසම්බොජ්කම්යාගේ වැඩිම, පරිපුරණන්වය ද යළි යළින් සිහිකරමින් වෙසෙයි. සිහිය හා නුවණ වැඩිනු පිණිස ධම්මවිවය, විරිය, පිති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා යන සේසු අංග පිළිබඳව ද මෙලෙසින් සම්මරුණනයෙහි යෙදෙයි.

සබඩාසව සූත්‍රයට අනුව හාවනා නමින් දක්වා ඇත්තේ බොජ්කම්ග ධර්ම වැඩිමයි. හාවනා නමින් වැඩිය යුතු අංග වශයෙන් බුදුදහමෙහි දක්වා ඇති කරුණු අතර සත්ත බොජ්කම්ගවලට සුවිශේෂ ස්ථානයක් හිමිවේ. විරාග නිශ්චිත ව නිරෝධ නිශ්චිත ව නිවනට යොමු වූවක් කොට වඩා බොජ්කම්ග ධර්මයන් නිසා කාමරාග, පටිස යන සංයෝජන ආදි කොට ඇති අවධාව අන්ත කොට ඇති සංයෝජන ධර්ම ක්‍රමයෙන් ප්‍රහිණ වේ. මෙලෙස නිරවාණාවබෝධයට බෙහෙවින් උපකාරී වූ සත්ත බොජ්කම්ග ධර්ම තමා තුළ වැඩිනා අපුරු නුවණින් සම්මරුණනය කිරීම ධම්මානුපස්සනාවේ මෙම අංගයේ පරමාර්ථය වේ.

5. ආර්ය සත්‍යය :-

දුක්ඛ, සමුද්‍ය, නිරෝධ, මග්ග යන වතුරාර්ය සත්‍යය පිළිබඳ ව සවිස්තරාත්මක ව තත් වූ පරිදී නුවණින් සලකා බැලීම මෙහිදී සිදු වේ. දුක පිළිබඳ පරිපුරණ වැටහිමක් ලැබෙන මෙම අවස්ථාව ජීවිතයේ යථා තත්ත්වය අවබෝධ කර ගැනීමටත් හේතුළු සම්බන්ධය වටහා ගැනීමටත් දුකින් නිදහස් වීමේ මාවත වූ ආර්ය අෂ්ට්වාගික මාර්ගය මැනැවින් පසක් කර ගැනීමටත් ගි පෙන්වයි.

දුක්ඛ සත්‍යය යටතේ ප්‍රථමයෙන් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ගෙෂක, පරිදේව, දුක්ඛ, දේමනස්ස, උපායාස, අඩිය සම්පූද්‍යෙග, ප්‍රිය විපූද්‍යෙග, කැමැති දී තොලැවීම යනුවෙන් දුක්වෙන දුක්වහි ප්‍රහේද සාකච්ඡා කෙරේ. මෙහිදී අවධාරණය කෙරෙන විශේෂ කරුණක් නම් සත්ත්වයාට දුක හටගන්නේ භුදෙක් ජාති, ජරා, ව්‍යාධි, මරණාදී කරුණු ඉපදිම නිසා තොට ජාති, ජරා, ව්‍යාධි, මරණාදීයට පත්ත්වන ලේඛයෙහි එබදු තත්ත්වයකට පත් තොවී සිටිමට ඇති බලවත් කැමැතිත හා ප්‍රාර්ථනය තමා කැමැති පරිදී ඉටු තොවීම නිසියි. මෙකි වැරදි සංක්‍රාපනාව යමතු වෙතින් දුරු වූවහොත් මුහුට ජරා, ව්‍යාධි, මරණාදී දුක් එළඹිය ද කායික ව යම් අපහසුතාවක් දැනුණ ද මානසික ව මුහුට එම දුක ඇති තොවී. එම දුක තමාගේ දුකක් ලෙස තොසලකයි. බුදුදහමින් අනුශාසනා කරන්නේ වැරදි දාන්ත්‍රීය දුරු කරලීමට අවශ්‍ය සම්මා දිවිධීය ලබාදීමටයි. දුක පිළිබඳ විග්‍රහය බුදුදහමේ ප්‍රධාන ගැනුවීමක් වන අතර එය ගුද්ධාව වර්ධනය වීමට ද හේතු (දුකුවැඩනිසා සඳාඛා) වන්නකි. ධම්මානුපස්සනාවහි ආර්යසත්‍යය විග්‍රහයෙහි දුක්ඛ සත්‍යය පිළිබඳ ව මෙනෙහි කිරීමේ දී ජාති, ජරා ආදි දුක්ඛයන් තමා වෙත පැමිණෙන බවත් ජාති, ජරා ආදිය තමා වෙත තොයෝවා යැයි ප්‍රාර්ථනා කළ ද එය ඉටු තොවීම නිසා දුක හටගන්නා බව නුවණින් දුකියි.

දුක්ඛ සත්‍යය නුවණින් සලකා බලා ඉන්පසු දුක්ඛ සමුද්‍ය හෙවත් දුකට හේතුව නුවණින් සලකා බලයි. මෙහිදී දුකට හේතුව (දුක්ඛ සමුද්‍ය) වන ප්‍රනර්භවය ඇති කෙරෙන නන්දීරාගයෙන් යුතු (කාම, භව, විෂව යන) ත්‍රිවිධ තෘප්තාව ජනිත වන ස්ථාන 10ක් යටතේ කරුණු විස්තර කොට ඇත.

එනම් :-

1. වක්බු, සෝත, සාන, ජ්විහා, කාය, මන යන අභ්‍යන්තර ආයතන හය

ලොව යම් ප්‍රිය ස්වභාවයක් සැප (මධුර) ස්වභාවයක් වේ නම් එය හටගන්නේ පිහිටන්නේ ඇස, කණ ආදී ඉන්දියන්හි ඇල්ම හෙවත් තාශේනාව බව නුවණින් දකියි. සෝතාදී සෙසු ඉන්දිය පිළිබඳ ව ද මෙලෙස සම්මරුණයෙහි යෙදෙයි.

2. රුප, ගබඳ, ගන්ධ, රස, තොටියිබු, ධම්ම යන බාහිර රුප හය

ලොව යම් ප්‍රිය ස්වභාවයක් සැප (මධුර) ස්වභාවයක් වේ නම් එය හටගන්නේ පිහිටන්නේ රුපාදී බාහිර ඉන්දියන්හි ආභාව නිසා බව නුවණින් දකියි. ගබඳ ආදී සෙසු අරමුණු පිළිබඳ ව ද මෙලෙසින් නුවණින් මෙනෙහි කරයි.

3. වක්බු වික්දුණ, සෝත වික්දුණ, සාන වික්දුණ, ජ්වහා වික්දුණ, කාය වික්දුණ, මනේ වික්දුණ යන ඇස් ආදී ඉන්දිය විෂයයෙහි පහළවන සිත් හය

ලොව යම් ප්‍රිය ස්වභාවයක් මධුර ස්වභාවයක් වේ නම් එය හටගන්නේ පිහිටන්නේ වක්බු ආදී වික්දුණ හය විෂයයෙහි ඇල්ම නිසා බව නුවණින් මෙනෙහි කරයි.

4. වක්බු සම්ථස්ස, සෝත සම්ථස්ස, සාන සම්ථස්ස, ජ්වහා සම්ථස්ස, කාය සම්ථස්ස, මනේ සම්ථස්ස යන ස්පර්ශ හය

ඇස, රුපය හා වික්දුණය යන කරුණු තනෙහි එකතුවෙන් වක්බු සම්ථස්සය උපදී. සෝතාදී සෙසු සම්ථස්ස පිළිබඳ ව ද මෙසේ ම ය. ලොව යම් ප්‍රිය ස්වභාවයක් සැප (මධුර) ස්වභාවයක් වේ නම් එය හටගන්නේ පිහිටන්නේ වක්බු සම්ථස්ස ආදී ස්පර්ශ හයෙහි තාශේනාව නිසා බව නුවණින් මෙනෙහි කරයි.

5. වක්බු සම්ථස්සජා වේදනා, සෝත සම්ථස්සජා වේදනා, සාන සම්ථස්සජා වේදනා, ජ්වහා සම්ථස්සජා වේදනා, කාය සම්ථස්සජා වේදනා, මනේ සම්ථස්සජා වේදනා යන වේදනා හය

ලොව යම් ප්‍රිය ස්වභාවයක් මධුර ස්වභාවයක් වේ නම් එය හටගන්නේ පිහිටන්නේ ඇස, රුපය, වික්දුණය හා ස්පර්ශය ඇසුරින් හටගන්නා වේදනා පිළිබඳ තාශේනාව නිසා බව නුවණින් මෙනෙහි කරයි. සෝත සම්ථස්සජා වේදනා ආදී සෙසු වේදනා පිළිබඳ ව ද මෙසේ ය.

6. රුප සක්දු, සද්ද සක්දු, ගන්ධ සක්දු, රස සක්දු, තොටියිබු සක්දු, ධම්ම සක්දු යන හැඳිනීම් හය

ලොව යම් ප්‍රිය ස්වභාවයක් මධුර ස්වභාවයක් වේ නම් එය හටගන්නේ පිහිටන්නේ ඇස, රුප, වික්දුණ, එස්ස, වේදනා ඇසුරින් හටගන්නා රුප සක්දු විෂයයෙහි බව නුවණින් මෙනෙහි කරයි. සද්ද සක්දු ආදී සෙසු සක්දු පිළිබඳ ව ද මෙසේ ම දත යුතු ය.

7. රුප සක්දුවේතනා, සද්ද සක්දුවේතනා, ගන්ධ සක්දුවේතනා, රස සක්දුවේතනා, තොටියිබු සක්දුවේතනා, ධම්ම සක්දුවේතනා යන වේතනා, සිතිවිලි හෙවත් සංස්කාර හය

ඇස, රුප, වික්දුණ, එස්ස, වේදනා, සක්දු යන රුප, වේදනා, සක්දු, වික්දුණ ඇසුරින් හටගන්නා වේතනා මෙයින් කියැවේ. ලොව යම් ප්‍රිය ස්වභාවයක් සැප ස්වභාවයක් වේ නම් එය හටගන්නේ පිහිටන්නේ සක්දුවේතනා විෂයයෙහි බව නුවණින් මෙනෙහි කරයි. සද්ද සක්දුවේතනා ආදී සෙසු වේතනා පිළිබඳ ව ද මෙසේ ම ය.

8. රුප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, තොටියිබු තණ්හා, ධම්ම තණ්හා යන රුපාදී බාහිර අරමුණු පිළිබඳ ආභා හය

ලොව යම් ප්‍රිය ස්වභාවයක් සැප (මඩුර) ස්වභාවයක් වේ නම් එය හටගන්නේ පිහිටා සිටින්නේ රුපය පිළිබඳ ආගාව නිසා බව නුවණින් මෙනෙහි කරයි. සද්ද තණ්ඩා ආදි සෙසු ආගාවන් පිළිබඳව ද එස් ම ය.

9. රුප විතක්ක, සද්ද විතක්ක, ගන්ධ විතක්ක, රස විතක්ක, ජොටියිබ්ල විතක්ක, ධමම විතක්ක යන විතරක හය

ලොව යම් ප්‍රිය ස්වභාවයක් මඩුර ස්වභාවයක් වේ නම් එය හටගන්නේ පිහිටා සිටින්නේ රුපාදී විතරක හය පිළිබඳ තාශ්ණාව නිසා බව නුවණින් යළි යළින් මෙනෙහි කරයි.

10. රුප විවාර, සද්ද විවාර, ගන්ධ විවාර, රස විවාර, ජොටියිබ්ල විවාර, ධමම විවාර යන විවාර හය

ලොව යම් ප්‍රිය ස්වභාවයක් සැප (මඩුර) ස්වභාවයක් වේ නම් එය හටගන්නේ පිහිටා සිටින්නේ රුප විවාර ආදි විවාර හය විෂයයෙහි තාශ්ණාව හෙවත් ඇල්ම නිසා බව නුවණින් මෙනෙහි කරයි.

යමෙකුට ලොව පවත්නා ඔහු ම දෙයක් පිළිබඳ තාශ්ණාවක් හටගනී නම් රට මූල් වන්නේ ඉහත කි කරුණු හැටෙන් කිසියම් කරුණකට ය. මෙමගින් විත්ත සන්තානයෙහි තාශ්ණාව ජනිත වන සියලු ම ආකාර ඉතා පැහැදිලි ව මෙන් ම සවිස්තරාත්මක ව සඳහන් ව ඇත. දුක්ඛ සමුද්‍ය සත්‍යය පිළිබඳ ව දුක්වෙන මෙම විග්‍රහය මගින් බුදුදහමේ හේතුළු සිද්ධාන්තය ද ප්‍රකට වේ. එනම් දුක හටගන්නේ තාශ්ණාව නිසා ය යන අදහසයි.

දුක්ඛ නිරෝධ සත්‍යයෙන් දුක්වෙන්නේ දුක නිරුද්ධ කිරීමට අදාළ කරුණු ය. ඒ අනුව ඉහත දුක්ඛ වක්බූ ආදි ආධ්‍යාත්මික ආයතන, රුපාදී බාහිර ආයතන, වක්බූ වික්ෂ්‍යණය ආදි වික්ෂ්‍යණ හය, වක්බූ සම්ථස්සය ආදි ස්පර්ශ, වක්බූ සම්ථස්සජා වේදනාව ආදි වේදනා, රුප සක්ෂ්‍යව ආදි සක්ෂ්‍ය, රුප සක්ෂ්‍යවෙතනාව ආදි වෙතනා, රුප තණ්ඩාව ආදි තාශ්ණා, රුප විතක්කය ආදි විතරක, රුප විවාරය ආදි විවාර යන හය බැහින් වූ කරුණු දහය අරහයා හැට තැනෙක්හි පවත්නා තාශ්ණාව නිරුද්ධ වන්නේ ද එකී ස්ථානයන්හි ම බව අවධාරණය කෙරේ. මින් දුක්වෙන්නේ තාශ්ණාව හෙවත් දුක හට ගත්තේ යම් තැනෙක්හි ද එම තාශ්ණාව හෙවත් දුක නිරුද්ධ වන්නේ ද එම ස්ථානයන්හි ම බවයි. මෙකී යථාරථය නුවණින් මෙනෙහි කිරීමට මෙමගින් අනුගාසනා කෙරේ.

දුක්ඛනිරෝධගාමීනී පටිපද ආරය සත්‍යය හෙවත් මාර්ග සත්‍යය වශයෙන් දුක්වෙන්නේ සම්මා දිවියී, සම්මා සංක්ෂීප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආර්ථ, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග අවෙන් යුත් ආර්ය මාර්ගයි. මෙහි දී එම අංග එකිනෙකක් සවිස්තරාත්මක ව දුක්වා තිබේ. තිරුවාණාවබේධය සඳහා බුදුරුදුන් වදා ඉගැන්වීම් රසක් මෙම අංග අවෙහි ඇතුළත් ව ඇත. සක්කාය දිවියී නමැති පළමු සංයෝජනය පිරිසිද දුන ගැනීමේ මාවත වශයෙන් ද දුක්වා ඇත්තේ මෙම ආර්ය අෂ්වාංගික මාර්ගයි. ඇත, තැන හෙවත් ගාංවත, උවිණ්ද යන අන්තද්වය දුරු කොට බධාම ප්‍රතිපාදව ලෙස ඉගැන්වෙන මාර්ග සත්‍යයට අයත් කරුණු නුවණින් සම්මරුණය කිරීමෙන් ධර්මයන් අරහයා තව දුරටත් යුතාය උපදී. එමගින් සසර අනාදීමත් කාලයක් වර්ධනය කරමින් පැමිණි සුහ, සුබ, නිත්‍ය, ආත්ම යන සතර විපල්ලාස දුරු වී දුකින් නිදහස් වීම සඳහා වූ යුතාය වර්ධනය වේ.

ඉහත දුක්ඛ වතුරාරය සත්‍යයට අයත් අංග සතර අනෙකානා වශයෙන් සම්බන්ධතාවක් දක්වයි. එනම් දුක පිළිබඳ අවබෝධය ලැබූ පමණට දුක්ඛ සමුද්‍ය හෙවත් දුකට හේතුව වූ තාශ්ණාව පිළිබඳ ව අවබෝධ වී දුක්ඛ නිරෝධය වූ නිවන පිළිබඳ අහිරුවියක් ජනිත ව මාර්ගය වූ ආර්ය අෂ්වාංගික මාවතෙහි ගමන් කිරීම ද සිදු වේ. වතුරාරය සත්‍යයෙහි දුක පිළිබඳ විග්‍රහයේදී හේතුළු සිද්ධාන්තය පිළිබඳ සංක්ෂීප්ත විග්‍රහය ද ඇතුළත් වේ. එනම් 'තාශ්ණාව ඇති විට දුක ඇති වේ. තාශ්ණාව නැති විමෙන් දුක නැති වේ ය. තාශ්ණාව ඉපදීමෙන් දුක උපදී, තාශ්ණාව නිරුද්ධ විමෙන් තාශ්ණාව නිරුද්ධ වේ ය යන සිද්ධාන්තයයි (අස්ථීම් සති ඉදෑ හොති අස්ථීම් අසති ඉදෑ නහොති. ඉමස්ස උප්පාද ඉදෑ උප්පාජ්ජනි, ඉමස්ස නිරුජ්ජනි).

1. අනිවිතතා අනුපස්සන්තා නිවිච්චෙකු පර්හති.
2. දුක්ඛතා අනුපස්සන්තා සුබස්සැකු පර්හති.
3. අනත්තතා අනුපස්සන්තා අත්තස්සැකු පර්හති.
4. නිබ්බින්දතා නන්දී පර්හති.
5. විර්ජන්තා රාග පර්හති.
6. තිරාධෙන්තා සමුදය පර්හති.
7. පටිනිස්සන්තා ආදන පර්හති.

සතර සතිපටියානයට අනුගත ව රුපාදි ස්කන්ධ අනිතා වගයෙන් තුවණින් බැලීමෙන් තිතා සංයුත ද දුක් වගයෙන් බැලීමෙන් සුඛ සංයුත ද අනාත්ම වගයෙන් බැලීමෙන් ආත්ම සංයුත ද නිබ්බිද (කළකිරීම්) වගයෙන් බැලීමෙන් නන්දීය (ඇලීම්) ද විර්ජන (නොඇලීම්) වගයෙන් බැලීමෙන් රාගය ද තිරාධ වගයෙන් බැලීමෙන් සමුදය (හටගැනීම්) ද පටිනිස්සන්ග (අත්හැරීම්) වගයෙන් බැලීමෙන් ආදනය (දුඩ් ව අල්වා ගැනීම්) ද අත්හරයි. අනිතා ආදි සත් ආකාරයෙන් කාය, වේදනා, විත්ත, ධම්ම පිළිබඳ ව සම්රුගනය කිරීමෙන් සිහිය හා තුවණ වැඩිනා අතර එම තුවණින් යළි යළින් කායාදි ස්කන්ධ පංචකය තුවණින් දකියි. ස්කන්ධ පංචකය පිරිසිද දත රේ ඇති ඇලීම සපුරා දුරුකොට සසර දුකින් තිදහස් වීමේ ඒකායන මාවත මෙම සතර සතිපටියානයෙන් පැහැදිලි කොට ඇත. එම තිසා හාග්‍රැවනුන් වහන්සේ සතර සතිපටියානය කුසලරාජී වගයෙන් කුසලරාජී සුතුයෙහි දී හඳුන්වා දෙනි (කුසලරාජීනි හික්බලේ, වදුමානෙනා වන්නාරෝ සතිපටියානෙන සම්මා වදුමානෙනා වදයෙහි).

කය, වේදනා හා සිත පිළිබඳ ව යළි යළින් යොනිසොමනසිකාරයෙහි යෙදීමේ ප්‍රතිඵල වගයෙන් ඒවායේ පවත්නා නිසරු බව යළි යළින් ප්‍රකට වෙයි. ඒ අනුව කය පෙණපිචික් මෙන් ද වේදනාව දියබූබූලක් මෙන් ද සක්කුව මිරිගුවක් මෙන් ද සංඛාර කෙසෙල් කදක් මෙන් ද සිත හෙවත් වික්කුණය මායාවක් ලෙස ද දකිනින් ජ්විතයේ යථාර්ථය පසක් කර ගතියි. ඇලීම ගැටීම්වලින් මිදී උපේක්ෂාවෙන් යුතු ව ජ්විතය දෙස යථාර්ථවාදී ව බැලීමට තුරු වෙයි.

මහාසතිපටියාන සුතුයට අනුව ඉතා පැහැදිලි කරුණක් වන්නේ දුකින් තිදහස් වීමේ සම්පූර්ණ වැඩිපිළිවෙළ රද පවත්නා ස්කන්ධ පංචකය සහිත පුද්ගලයා තුළ බවයි. කළුණාණමිතු ආගුය, සද්ධරෘමගුවණය ආදි සාධක බාහිරින් ලැබුණ ද සසරින් මිදීමට අවශ්‍ය ක්‍රියාකාරීන්වය සත්ත්වයා වෙත මුවකි. බුදුරජාණන් වහන්සේ රෝගිනස්ස දේවියාට දේශනා කලේ 'මේ බඩියක් පමණ වූ සක්කු සහිත සහිත කයෙහි ම ලෙස්කයන්, ලෙස්ක සමුදයන්, ලෙස්ක නිරෝධයන්, ලෙස්ක නිරෝධගාමීනි පටිපදවත් පනවන බවයි.' හාග්‍රැවනුන් වහන්සේ දේශනා කළ පරිදි දැරුණ සම්පත්තියෙන් හා සිලයෙන් යුතුව සතිපටියානය සම්පූර්ණ කළ පමණට ප්‍රයුත දියුණු වන අතර එපමණට සද්ධා, විරිය, සමාධි ආදි සෙසු ඉන්දිය බරමයන් ද සම්පූර්ණත්වයට පත් වේ.

අවිජ්‍රා සුතුයට අනුව සතර සතිපටියානය නිසි ලෙස වැඩින්නේ තිවිධ සුවරිතය ඇති විටයි. තිවිධ සුවරිත සම්පූර්ණ වීමට ඉන්දිය සංවරයන් ඉන්දිය සංවරය සඳහා සතිසම්පත්ක්කුයන් සතිසම්පත්ක්කුය සඳහා යොනිසො මනසිකාරයන් යොනිසො මනසිකාරය සඳහා ගුද්ධාවත් ගුද්ධාව සඳහා සද්ධරෘමගුවණයන් සද්ධරෘමගුවණය සඳහා කළුණාණමිතු ආගුයන් අවශ්‍ය කෙරේ. කළුණාණමිතු ආගුය ඇති විට සද්ධරෘමගුවණය ලැබේ එයින් ගුද්ධාවත් ගුද්ධාවෙන් යොනිසො මනසිකාරයන් යොනිසො මනසිකාරයෙන් සතිසම්පත්ක්කුයන් සතිසම්පත්ක්කුයයෙන් ඉන්දිය සංවරයන් ඉන්දිය සංවරයෙන් තිවිධ සුවරිතයන් තිවිධ සුවරිතයෙන් සතර සතිපටියානයන් සතර සතිපටියානයෙන් සත්ත බොජ්ඛාගත් පරිපූර්ණත්වයට පත් ව විද්‍යාව්‍යුතුක්තිය සාක්ෂාත් වේ. මෙලෙස විද්‍යාව්‍යුතුක්තිය නිෂ්චාව කොට ඇති සම්බුද්ධ දහම් මගෙහි සියලු ගුණරුවන්හි ප්‍රධාන සාධකය වන්නේ කළුණාණමිතු ආගුයයි. පුදෙක් කළුණාණ මිතුයන් සිටීම පමණක් ප්‍රමාණවත් නොවන අතර කළුණාණමිතුයන් හඳුනා ගැනීමටත් ඔවුන්ගේ ගුණයට ගරුකිරීමටත් ඔවුන් වෙතින් තම දිවිමගට ආලෙස්කයක් වූ සද්ධරෘම ප්‍රතිලාභය ලාඟ කර ගැනීමටත් අප දක්ෂ විය යුතු ය. බුද්ධීමත් විය යුතු ය. අනතිමානි විය යුතු ය.

කෙටියෙන් කිවහොත් (කරණීය) මෙත්ත සූත්‍රයෙහි ඇති ගුණාගන්ගෙන් සමන්විත විය යුතු ය. මෙකි සියලු ගුණ දහමින් උසස් ම ප්‍රතිඵලය වන්නේ ප්‍රයුව දියුණු වී දැකින් නිදහස්වීමයි. එහි දී රුප, වේදනා, සංඛාර, විශ්වැකුණ යන ස්කන්ධ පංචකය ක්ෂේත්‍ර හටගෙන ඉතිරි නැතිව නිරුද්ධ වන බව මැනැවින් ප්‍රකට වේ. ඒ අතර බාතු, ආයතන, ඉතුළුය, තාමරුප අදි නම්වලින් සඳහන් වන ජීවිතයේ පැවත්ම විස්තර කෙරෙන සෙසු ධර්මයන්හි ද පවත්නා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය මැනැවින් ප්‍රත්‍යක්ෂ වේ. මෙම අවබෝධය ලබතු වස් අප්‍රමාදී ව ක්‍රියා කිරීම ක්ෂේත්‍ර සම්පත්තිය ලද බුද්ධීමත් සැමගේ ප්‍රධාන ජීවිත ඉලක්කය විය යුතු ය. භාග්‍යවතුන් වහන්සේගේ අවසාන අවවාදය වූයේ ද අප්‍රමාදීව සතිපට්‍යානය තුළ හැසිරෙන ලෙසයි (හඳුනි හික්බවේ ආමන්ත්‍යාම් වෝ වයඹම්මා සංඛාරා අප්‍රමාදන සම්පාදනේ).

අන්තදීපා හික්බවේ විහරල අන්තසරණ න අක්ෂේසරණ !

ඒමමදීපා හික්බවේ විහරල ඒමමසරණ න අක්ෂේසරණ !

එබ සැමට තෙරුවන් සරණය !

වෙත්වා සවිසත හැමකල් නිදුකී !

පත්වා සැපතට සමගිව මුනි කී !

කැලීගෝනියාවේ, පාමිච්චල්හි සිරි පක්ෂීයිහ භාවනා මධ්‍යස්ථානයේ

බු.ව. 2562 නවම් මස

පොහොස්ද සිල සමාදනය

(2019 පෙබරවාරි මස 24 වන ඉරුදින)